



නාලන්දා විද්‍යාලය - කොළඹ 10

ලේකක පරීක්ෂණය

07 ଶ୍ରେଣ୍ଟ୍

ପିଲ୍ଲାର

ಶೈಕ್ಹಣಿ 08 - ಪಾರಿವಿಡೆ ಸೇವಾಗಳು

I කොටස

- නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

- 01) පාලිවියේ පිටතම පිහිටි ස්තරය කුමක්ද?  
1) ප්‍රාවරණය      2) කබොල      3) ඇතුළත හරය      4) හරය

02) ශ්‍රී ලංකාවේ ඩු කම්පනමානයක් පිහිටුවා ඇති නගරය කුමක්ද?  
1) මෙහින්තලේ      2) අමිතලේ      3) තලවකැලේ      4) පල්ලෙකැලේ

03) ශ්‍රී ලංකාවට සූනාම් රූ මගින් භානි සිදුවූ දිනය නම,  
1) 2017 මැයි 25      2) 2005 දෙසැම්බර් 25  
3) 2004 දෙසැම්බර් 26      4) 2009 මැයි 25

04) ඩු තැරී වලනය වීම සිදුවන්නේ,  
1) සුලුගේ ගක්තියෙනි      2) වන්දයාගේ ගක්තියෙනි  
3) සුරයාගේ ගක්තියෙනි      4) මේ කිසිවක් නිසා නොවේ.

05) ශ්‍රී ලංකාව අයත් වන ඩු තැරීය වන්නේ,  
1) ඔස්ට්‍රේලියන් ඉන්දියන් ඩුතුවාරියට ය.      2) ඇන්ටාර්ථිකා ඩු තැරීයට ය.  
3) පැසිජික් ඩු තැරීයට ය.      4) යුරෝපා ඩු තැරීයට ය.

06) පාලිවි හරයේ සනකම වන්නේ,  
1) 12 km      2) 2900 km      3) 35 km      4) 3500 km

07) පාලිවි කබොලේ වැඩිපුරම ඇති මුදුව්‍යයන් නොවන්නේ,  
1) කාබන්      2) සිලිකන්      3) ඇලුම්නියම්      4) ඔක්සිජන්

08) පහත වගන්ති වලින් වැරදි වගන්තිය කුමක්ද?  
1) හරයේ ඇතුළත කොටස අධික පිඩිනය නිසා සනව පවතී.  
2) ප්‍රාවරණයේ පහළ කොටසේ පාහාණ අධික උෂ්ණත්වය නිසා දුව තත්ත්වයේ පවතී.  
3) ප්‍රාවරණයේ ඉහළ කොටස දුව තත්ත්වයේ පවතී.  
4) හරයේ ඇතුළත කොටසේ සුරයාගේ මතුපිට තරම් අධික උෂ්ණත්වයක් ඇත.


09) පාලිවිය සුරයාගේ සිට සලකන විට පිහිටා ඇති ස්ථානය වන්නේ,  
1) දෙවන ස්ථානයේ      2) තුන්වන ස්ථානය  
3) හතරවන ස්ථානය      4) පස්වන ස්ථානය

10) තැම්බු බිත්තරයක් හරස් අතට කැපු විට පෙනෙන දුරකනායට අනුව, බිත්තරයේ සුදුමදය,  
1) පාලිවියේ හරයයි.      2) පාලිවියේ කබොලයි  
3) පාලිවියේ ප්‍රාවරණයි.      4) පාලිවියේ ඇතුළත හරයයි.

## II කොටස

02) හිජේතැන් පුරවන්න.

01) රුපයේ පෙන්වා ඇත්තේ පාලිවියේ හරස්කවිකි. මෙහි A, B, C කොටස් නම් කරන්න.



A =.....

B =.....

C =.....

02) හු කම්පන හදුනා ගැනීමට යොදාගන්නා උපකරණය වන්නේ,

03) පිවිත්ගේ පැවැත්ම සඳහා සුදුසුම ගුහලෝකය වන්නේ,

04) උතුරු ඇමෙරිකාවේ කැලිගෝනියා ප්‍රාන්තරයේ පිහිටා ඇති ගොඩබ්ලිම පිහිටි දිගම හු තැටි මායිම වන්නේ,

05) පාලිවි හරයේ අඩංගු මූලද්‍රව්‍ය වන්නේ,

06) ප්‍රාවරණයේ ඇති පාඨාණ වල බහුලව අඩංගු මූලද්‍රව්‍ය වන්නේ,

07) පාලිවියේ හු තැටි එකිනෙකට සාපේශ්‍යව ඉතා සෙමෙන් වලනය වේ. ඒ වසරකට කොපමණ ප්‍රාමණයකින්ද?

## III කොටස

01) අමු අලිපේර ගෙඩියක් හරස් අතට කපාගත් විට එය පාලිවියේ අභ්‍යන්තර කොටස් සමග සංසන්ධිය තළ හැක. එම අවස්ථාව ඇද කොටස් නම් කරන්න.

02) පාලිවියේ හු තැටි වලනය වීමට බලපාන හේතුව කුමක්ද?

03) හු තැටි වලනය වන අතර ආදර්ශනයට සනකම පොතු සහිත දොඩු ගෙඩියක් යොදාගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

04) පාලිවියේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳ හු විද්‍යාඥයින් විසින් තොරතුරු ලබාගන්නා කුම 2 කුමක්ද?

05) "සැන් ඇන්ඩ්‍රියාස් විහේදය" නම් හු තැටි මායිම දෙපස පිහිටා ඇති හු තැටි දෙක නම් කරන්න.

06) ඔබ දන්නා හු තැටි දෙකක නම් කරන්න.